



ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

උපන්දිනය ලියාපදිංචි කිරීමේ ලේඛනය  
 பிறப்புப் பதிவுப் புத்தகம்  
 REGISTER OF BIRTHS

Registration B 1  
 (High Reg. P. & S.C.)\*  
 12/78

අංකය }  
 இல. }  
 No. } 1309



උපන්දිනය හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (110 වන පරිච්ඡේදය)  
 பிறப்புகள், இறப்புகள் பதிவு செய்ய சட்டம் (அத்தியாயம் 110)

Births and Deaths Registration Act (Cap. 110)

දිස්ත්‍රික්කය } කොළඹ දිස්ත්‍රික්කය } කොළඹ නගරය  
 பெரும் பகுதி } }  
 District } } Division

1. උපන් දිනය හා ස්ථානය <sup>1</sup> பிறந்த திகதியும் இடமும் <sup>1</sup> Date and place of birth <sup>1</sup>	වර්ෂ 2017 (ලෙගන් දායක) දෙසැම්බර් 26 වන දින කොළඹ දිස්ත්‍රික්කය		
2. නම பெயர் Name	සමඛි සරත්චන්ද්‍ර ජයවර්ධන		
3. ස්ත්‍රී පුරුෂ හා වය பால் Sex	ස්ත්‍රී		
4. පියාගේ தகப்பன் Father's	සම්පූර්ණ නම முழுப் பெயர் full name උපන් දිනය பிறந்த திகதி date of birth උපන් ස්ථානය பிறந்த இடம் place of birth ජාතිය <sup>2</sup> சாத் <sup>2</sup> race <sup>2</sup>	මල්වතු දේවරත්න සාරත් ජයවර්ධන 1981.02.19 කොළඹ 08 නොරොන්ද සිංහල	
	සම්පූර්ණ නම <sup>3</sup> முழுப் பெயர் full name <sup>3</sup> උපන් දිනය பிறந்த திகதி date of birth උපන් ස්ථානය பிறந்த இடம் place of birth ජාතිය <sup>2</sup> சாத் <sup>2</sup> race <sup>2</sup> වයස வயது age	සිංහල මුරුගේ ආරච්චිමලරත්න ආරච්චිමලරත්න ආරච්චිමලරත්න 1991.09.01 මාතලේ නොරොන්ද සිංහල අවු: 26	
	6. මව්පියන් විවාහකද ? பெற்றோர் விவாகලு செய்தவர்களா ? Were parents married ?	ඔව්	
	7. මුත්තා උපන්දින ශ්‍රී ලංකාවේ නම් <sup>3</sup> பார்டன் இலங்கைப்பிற பிறந்ததாய் அவர் <sup>4</sup> If grandfather born in Sri Lanka <sup>5</sup>	මුත්තාගේ සම්පූර්ණ නම முழுப் பெயர் his full name මුත්තා උපන් වර්ෂය பிறந்த வருடம் his year of birth මුත්තා උපන් ස්ථානය பிறந்த இடம் his place of birth	} කොළඹ

copy

\* සහ <sup>2</sup> පොහෝ මුද්‍රණ කිරීමේ සහ ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතුය. (අතින් පිට ලෙගන් [පත්‍ර පත්‍ර පත්‍ර] P.T.O)

බලකිරීමේ දෙපාර්තමේන්තුව

<b>8. පියා ශ්‍රී ලංකාවේ නොදැන සිටි ශ්‍රී ලංකාවේ උපන්නේ නම් මී ශ්‍රී ලංකාවේ තනිපවක් ලිවීමෙන් පසුව පියාගේ විවාහයක් වී ඇත්ද? If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great-grandfather's?</b>	සම්පූර්ණ නම ගුණ්‍ය පෙරාණ full name  උපන් වර්ෂය year of birth  උපන් ස්ථානය පිහිටි ප්‍රදේශය place of birth	
<b>9. දැනුම් දෙන්නාගේ සම්පූර්ණ නම, පදිංචි ස්ථානය හා දැනුම් දෙන්නාගේ කවරේදී වසන තැන?</b> Informant's full name, residence and in what capacity he gives information	මල්වැදි දෙපාර්තමේන්තුව සේනාපති (පියා) අංක 147/11 දුක්වැදිමුල්ල මාතලේ	
<b>10. දැනුම් දෙන්නාගේ අත්සන</b> Informant's signature	16 වසරේදී ප්‍රධාන ප්‍රධාන මහ බැංකුවේ සේවයේ	
<b>11. ලියාපදිංචි කරන දිනය</b> Date of registration	08/2017 (දෙසැම්බර් මාසය) දෙසැම්බර් මස 08 දින	
<b>12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන</b> Registrar's signature	 ඩී. ආර්. එම්. එස්. කුමාරනාමි	
<b>13. ලියාපදිංචි කිරීමෙන් පසුව දැනුමක් හරහා ලද තොරතුරු කවික් සිටි නම් ඒවායේ අර්ථය පැහැදිලි කර ප්‍රතිපාදන පෙරාණය සඳහන් කරන්න.</b> Name inserted or substituted after registration		
<b>14. 13 වන අංකයට දැනුමක් සැපයූ පුද්ගලයාගේ නම සහ එය දැනුම් දුන්නේ කවරේදී වසන තැන?</b> Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information		
<b>15. නම දැනුමක් සිටින හෝ වෙන නමක් යෙදීමේ දිනය හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ අත්සන</b> Date of Insertion or substitution and District Registrar's or Registrar General's signature		

1975 දං.න 41 දරන විවාහ, උප්පැන්න හා මරණ (සංශෝධන) පනතෙන් සංශෝධිත උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාවෙන් (110 වන පරිච්ඡේදයේ) 11 (අ) වගන්තියේ විධිවිධාන යටතේ මෙම පිටපත සෑදූ කරන ලද බවට සහතික කරමි. (දි. 1975 ම ජූනියැයි 41 ම මාසයේ පැවැත් පුද්ගලයන්, ඉහර්පුසන්, මරණයන් (මරණපත්) සඳහන් වූ තැන් සඳහන් කර ඇත.)

This copy is issued under the provisions of Section 11 A of the Births and Deaths Registration Act (Cap. 110) as amended by the Births, Deaths and Marriages (Amendment) law, No. 41 of 1975.

ඩී. ආර්. එම්. එස්. කුමාරනාමි  
 ක්ෂේත්‍ර සේවක සේවකියා  
 ප්‍රධාන හා මධ්‍ය රෙජිස්ට්‍රාර් (වැ.බ)  
 පැරණිවැව, කැනල්ල

දිස්ත්‍රික්-රෙජිස්ට්‍රාර් / අතිරේක දිස්ත්‍රික්-රෙජිස්ට්‍රාර් / රෙජිස්ට්‍රාර්,  
 මාලාඤා ප්‍රධාන/මධ්‍ය මාලාඤා ප්‍රධාන/රෙජිස්ට්‍රාර්  
 District Registrar / Addl. District Registrar / Registrar.

සා. සු. - මෙම පිටපතකි කවර අතිරේක වස්තූ කිරීමක් හෝ වෙනස් කිරීම දුටුවේ දැයි ප්‍රකාශ කරන්න.  
 Notice - It is a punishable offence to make any addition or alteration in this copy.

රා. සේ. පී. / ආ. සේ. / O. S. S.